

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය

කොළඹ

පුවත්පත් නිවේදනය

මහත්මා ගාන්ධිතුමාගේ 150 වන ජන්ම සංවත්සරය ශ්‍රී ලංකාවේදී සැමරේ

මහත්මා ගාන්ධිතුමාගේ 150 වන ජන්ම දිනය නිමිත්තෙන් එතුමාට උපහාර දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ඉන්දිය මහ කොමසාරිස් තරංජිත් සි. සන්ධු මැතිතුමා මහත්මා ගාන්ධිතුමාගේ ලෝකඩ උඩුකය පිළිරුවක් කොළඹ අරලියගහ මන්දිරයේදී 2019 ඔක්තෝබර් 02 වන දින නිරාවරණය කෙරිණ. ගාන්ධිතුමා කල්පනාවෙහි නිමග්න වී සිටින බවක් දැක්වෙන, අහල් 43ක උසකින් යුතු මෙම පිළිරුව පද්ම භූෂණ සම්මානලාභී මූර්ති ශිල්පී රාම වන්ජි සුතර් විසින් නිර්මාණය කර ඇත. අඩි 552 කින් යුත් ලොව උසම ලෝකඩ පිළිමය වන සර්ධාර් වල්ලභ්හායි පටෙල් මැතිතුමාගේ පිළිමය නිර්මාණය කිරීමේ ගෞරවයද මූර්ති ශිල්පී රාම වන්ජි සුතර් හට හිමි වේ.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මහත්මා ගාන්ධි සමරු මුද්දර දෙකක්ද අග්

රාමාන්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මැතිතුමා විසින් ඵලදක්වන ලදී. විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය ගරු රවි කරුණානායක , වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු නවීන් දිසානායක , තැපැල් සහ මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු එම් . එච්. ඒ. හලිම, වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍යතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක , ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති ඩී. ඒ. ආර්. කේ. රණසිංහ සහ මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ එස්. කේ. මීගම යන සමභාවනීය අමුත්තන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

ඵදිනම පස්වරුවේ BMICH හි පිහිටි ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ බණ්ඩාරනායක මධ්‍යස්ථානයිග්‍රවණාගාරයේදී විනිසුරු පී. සී. තුරෙයිරාජා මහතාගේ විශේෂ දේශනයක් සංවිධානය කර තිබිණ. “සමකාලීන යුගය තුළ මහත්මා ගාන්ධිතුමාගේ අදාළත්වය” යන තේමාව යටතේ මෙම දේශනය පැවැත්විණ. කථානායක ගරු කරු ජයසූරිය මැතිතුමා සහ මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මැතිතුමාද මෙම අවස්ථාවට සහභාගී වූහ. ශ්‍රී ලංකා - ඉන්දියා සමාජයේ (Sri Lanka - India Society) සභාපති රොහාන් තුඩාවේ, ශ්‍රී ලංකා - ඉන්දියා සමාජයේ හිටපු සභාපති කුමාර් නඩෙසන්, ශ්‍රී ලංකා - ඉන්දියා සමාජයේ ලේකම්, වෘත්තීයවේදීන්, විද්වතුන් සහ සංස්කෘතික සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ තවත් සමභාවනීය අමුත්තන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.